

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමයේ (“සංගමය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධිත) පනතේ 21(අ) වගන්තිය ඇතුළත් විධි විධාන ප්‍රකාර මගේ විධානය යටතේ විගණනය කරන ලදී. මා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයැයි මා අදහස් කරන මගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට සංගමයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ සුළු හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS for SMEs) අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණන විෂය පථය යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේනම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමය මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි සංගමයේ ආදායම, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ . සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත . වංචා සහ වැරදි තනි ඇති විය හැකි අතර කාශනයන් ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍ර හෝ සාමූහික ලෙස බලපෑම නිසා, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී .

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බැවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තව දුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී . වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුෂ්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි .
- සංගමයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංගමයේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල උචිත භාවය හා ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදීකාශනවල ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍ර . වාර්තාවේ වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු අතර , ,කෙසේ වුවද .මාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුයඑම හෙළිදරව්කිරීම් ප්‍ර මත අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් සංගමයේ අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය .
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සංගමයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංගමයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව ,සංගමය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල සහ කාර්යයන්ට අනුකූලවකර්තව්‍ය ,සංගමය කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ , අනුකූලව නීතිරීතිවලට සංගමය ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 නොසැසඳූ පාලන ගිණුම් ශේෂ හෝ වාර්තා

විෂය	මූල්‍ය ප්‍රකාශනයට අනුව රු.	අනුරූපී වාර්තා අනුව රු.	වෙනස Rs.	කළමණාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
ජංගම නොවන වත්කම්	1,640,000	1,333,600	306,400	2025 වර්ෂයේදී අප එය නිවැරදි කරන්නෙමු.	භාණ්ඩ සමීක්ෂණයකින් පසු ස්ථාවර වත්කම් ලේඛනය නිවැරදි කිරීමට පියවර ගතයුතුය.

1.5.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොමැති වීම.

විෂය	මුදල රු.	නොමැති සාක්ෂි	කළමණාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
(i) විදේශ ගමන් වියදම්	140,000	ඇමතිතුමාගේ අනුමැතිය	ඇමතිතුමාගේ ලබා ගැනීමට නොහැකි විය.	ගෙවීම් වල නිරවද්‍යතාවය හා විශ්වාසනීය බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි සැපයීමට අවශ්‍ය පියවර ගතයුතුය.
(ii) NOCSL අත්තිකාරම් හේතුවෙන් ඇති වූ වියදම්	375,000	ගෙවීම් වවුචර් හා ඉන්වොයිස්	අදහස් දැක්වීම් ඉදිරිපත් කර නොමැත .	
(iii) ගෙවීම් 17ක්	1,274,650	අනුමැතිය හා සහතික කිරීම	2025 මූල්‍ය වර්ෂයට අදාළ සියලු ගෙවීම් වවුචර් භාණ්ඩාගාරිකගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කිරීම සඳහා සටහන් කරගන්න ලදී.	

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

අංකය	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ)	2024 මැයි 03 දින අංක 2382/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද ජාතික ක්‍රීඩා සංගම් නියෝග ,2024 අංක 01 හි III කොටසේ 6 (xxvii) වගන්තිය.	සංගමයට අනුබද්ධ සාමාජික ආයතනවල සහ ක්‍රීඩා සමාජවල නිලධාරීන්ගේ නිලවරණ ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳව වාර්ෂිකව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙතට ඉදිරිපත් කළ යුතු වුවද එකී තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියට එලබෙන වර්ෂ වලදී අප එය ඉදිරිපත් කරන්නෙමු.	ක්‍රීඩා නියෝග අනුගමනය කළයුතුය.
(ආ)	ජාතික ක්‍රීඩා සංගම් නියෝග 2024 අංක 01 හි III කොටසේ 6 (xii) වගන්තිය.	සමාලෝචිත වර්ෂය ආරම්භ වීමට මාස 03කට පෙර සංගමයේ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙළ කර අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.	ක්‍රියාකාරී සැලැස්ම එළඹෙන ඉදිරි වර්ෂවලදී සකස්කර අනුමැතිය සඳහා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරන්නෙමු.	ක්‍රීඩා නියෝග අනුගමනය කළයුතුය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ දී සංගමයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 73,811ක ඌනතාවයක් වූ අතර ඊට එදිරිව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 221,121ක් විය. ඒ අනුව මෙහෙයුම් ප්‍රතිඵලයෙහි රු. 294,932 ක පිරිහීමක් නිරීක්ෂණය විය. පෙර වර්ෂය හා සසඳන විට සමාලෝචිත වර්ෂය තුලදී පරිපාලන වියදම් රු 623,834 ඉහළයාම මෙම පිරිහීමට ප්‍රධාන හේතුව විය.

3. මෙහෙයුම් ප්‍රතිඵලය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
ජාතික ක්‍රීඩා දින දසුනට අනුව සමාලෝචිත වර්ෂය තුලදී, දේශීය ක්‍රීඩා තරඟාවලි 03ක්ද, ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි 07ක් සහ ක්‍රීඩකයන් පුහුණුකිරීමේ වැඩමුළු 09ක්ද, සම්මන්ත්‍රණ හා පුහුණු සැසිද පැවැත්වීමට සැලසුම් කර තිබිණ. කෙසේ වෙතත් දේශීය ක්‍රීඩා තරඟාවලි 03ක්ද, ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි 06 ක් සහ ක්‍රීඩකයන් පුහුණුකිරීමේ වැඩමුළු 06 ක්ද, සම්මන්ත්‍රණ හා පුහුණු සැසිද සමාලෝචිත වර්ෂය අවසානය වනතෙක්ම පවත්වා නොතිබුණි .	තරගමාලා හේතුව ලෙස සුදුසු අශ්වයන් නොමැතිකම සහ අශ්වයන් අභිජනනය සිදු නොවීම හේතුවෙන් තරගමාලා නොපැවැත්වීමට සිදු වී ඇත.	සැලසුම් කර ඇති පරිදි තරඟාවලි සහ වැඩමුළු පැවැත්වීමට කටයුතු කළ යුතුය.